

මව්බිම පුවත්පතේ පළවූ (11/25) ලිපියක උපසිරස්තලයේ සඳහන් වූයේ "කටුනායක සන්නාලියන්ට භාමිපුතුන් ඇඟිල්ල ඔසවයි" යනුවෙනි. මෙයට අමතරව ලිපිය පුරාම සේවකයන් හා සේව්‍යයන් හැඳින්වී තිබුණේ, "සේවකයන්" සහ "ඔවුන්ගේ භාමිපුතුන්" යන යෙදුම් වලිනි.

භාමිපුතා යන යෙදුම අතීතයේ පටන් භාවිතා වන බවට සැකයක් නැත. එනමුත්, අතීතයේදී භාමිපුතා සහ සේවකයා යන්නෙන් නියෝජනය වූ ස්වාමි-සේවක සම්බන්ධතාවය වර්තමානයට ගැලපෙන්නේද? අනෙක් අතට, වර්තමානයේ පැවතිය යුතු සේවනියුක්ත-සේවයෝජක සම්බන්ධතාවය තුළට භාමිපුතා යන්න කෙතරම් ගැලපෙන්නේද? භාමිපුතා වැනි යෙදුම් වර්තමානයට නොගැලපෙන බවට එක් නිදසුනක් නම්, අතීතයේ 'ලංකා භාමිපුතුන්ගේ සම්මේලනය' ලෙසින් වූ නාමය පවා වර්තමානයේදී 'ලංකා සේව්‍ය සම්මේලනය' බවට වෙනස්ව තිබීමයි. එසේ නම්, මෙවැනි පුවත් ඉදිරිපත් කිරීමේදී, 'භාමිපුතා' වැනි යෙදුම් භාවිතය ඔස්සේ වඩාත් පසුගාමී ස්වාමි සේවක සම්බන්ධතාවයක් හඟවනු වෙනුවට. වඩාත් වර්තමානයට ගැලපෙන පරිදි සේවයෝජක, සේව්‍ය වැනි යෙදුම් යොදාගැනීම උචිත නොවන්නේද?

[#MediaEthicsSL](#) [#lka](#) [#SinhalaPress](#) [#Aruna](#)